



# සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය  
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා උණු උපයෝජන  
රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

நிதி அமைச்சு  
சமுர்த்தி, வதிவிடப்பொருளாதார, நுண்ணிதிய, சுயதொழில், வியாபார அபிவிருத்தி மற்றும்  
கீழுழைப்பு பயன்பாட்டு அரச வளங்கள் அபிவிருத்தி இராஜாங்க அமைச்சு

Ministry of Finance  
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment, Business  
Development and Underutilized State Resources Development

මගේ අංකය DSD/HO/05/MF/01/වක්‍රලේඛ  
எனது இல DSD/HO/05/MF/01/வகுவேலி  
My No

ඔබේ අංකය  
உமது இல  
Your No

දිනය 2020.09.02  
திகதி  
Date

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක :- 2020/10

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරුවන්/ බැංකු සමිති කළමනාකරුවන්.  
ප්‍රජාමූල බැංකු සමිති විධායක කමිටු / පාලක මණ්ඩල සභාපතිවරුන්,

## Covid-19 වෛරස වසංගත තත්ත්වය මත බලපෑමට ලක්වූ සමෘද්ධි බැංකු/ බැංකු සමිති නියෝජිතවරුන්ට ණය මුදල් ආපසු ගෙවීමට සහන සැලසීම

01. Covid-19 වෛරස තත්ත්වය පාලනය කිරීමට ගනු ලැබූ නිරෝධායනය වැඩ පිළිවෙල හේතු කරගෙන, සමෘද්ධි බැංකු සාමාජිකයින්ගේ ආර්ථික කටයුතු සහ ජීවන ක්‍රියාකාරකම්වලට යම් සීමාවන් ඇතිවීම හේතු කරගෙන, ආදායම් මාර්ග ඇණසිටීම සහ ආදායම් අහිමි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමෘද්ධි බැංකු/ බැංකු සමිති මගින් ලබාගත් ණය මුදල්වල ණය වාරික ගෙවීමට මුදල් දුෂ්කරතා ඇතිවිය.

මේ සම්බන්ධ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ බැංකු සමිති කළමනාකරණ මණ්ඩල රැස්වීම් අංක 72 හි තීරණ අංක 2020/72/03 මගින් ලබාදුන් උපදෙස් මත පහත සහන සැලසීමට කටයුතු කරන ලබයි.

02. සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක 2020/07 සහ ඊට නිකුත් කළ එකතුව අවලංගු කරන බව ද දන්වමි.

03. සමෘද්ධි බැංකු සමිති මගින් ක්‍රියාත්මක “සමෘද්ධි ඉසුර” ණය යෝජනා ක්‍රමය ඇතුළු සමෘද්ධි බැංකු විසින් මුදාහර ස්වයංසේවක ණය හැර බැංකු සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක සියළුම ණය යෝජනා ක්‍රම සඳහා පහත සඳහන් උපදෙස් පරිදි ණය ගෙවීමට සහන සැලසේ. ස්වයංසේවක ණය සම්බන්ධව, සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක 2020/09 හි ඡේද අංක 02 හි සඳහන් උපදෙස් අනුව කටයුතු කළ යුතුය.

04. 2020.03.15 දිනට පිටහිටි ණය මුදල් ඇති, වක්‍රලේඛ උපදෙස් ලැබෙන තෙක් මාසික ණය වාරික නොගෙවූ නියෝජිතවරුන්ට පහත සහන සැලසේ.

I. 2020.03.15 සිට 2020.09.14 දින දක්වා මාස 06 ක් ආදායම් මට්ටම ස්ථාවර වනතෙක් සහන කාලයක් (grace period) ලබාදීම.

- II. ඉහත සහන කාලයට අදාළව නොගෙවූ මාසික ණය වාරික ගෙවීමට උපරිම මාස 06 ඉදිරි කාලයක් හෙවත් අතිරේක කාලයක් ලබාදීම. ඒ අනුව ගිවිසුම් කාලය දිර්ඝ කරදීම.
- III. සහන කාලය තුළ පිටහිටි ණය මුදලට වාර්ෂික පොලිය 4% පමණක් අය කිරීම.

නිදසුන් :-

- I. 2020.03.15 දිනට ණයකරුවෙකුගේ පිටහිටි ණය මුදල රු. 8000/- කි. 2020.09.14 දිනට අයවිය යුතු පොලි මුදල වනුයේ

$$\frac{8000 \times 4 \times 184}{100 \times 365}$$

= රු. 161/-

- II. 2020.02.25 දිනට අවසන් වරට ණය වාරිකය ගෙවූ ණයකරුවකුගේ එදිනට පිටහිටි ණය මුදල රු. 10,000/- හි ගිවිසුම්ගත පොලිය 12% කි. මෙම ණයකරු සහනය ඉල්ලා සිටින අතර, 2020.10.25 දින ණය ගෙවීමට පැමිණි විටක අය කරන මුළු පොලි මුදල කොපමණද?

|                                                            |           |
|------------------------------------------------------------|-----------|
| 2020.02.25 සිට 2020.03.14 දක්වා 12% පොලි මුදල (දින 18)     | - රු. 59  |
| 2020.03.15 සිට 2020.09.14 දක්වා 4% සහන පොලි මුදල (දින 184) | - රු. 202 |
| 2020.09.15 සිට 2020.10.25 දක්වා 12% පොලි මුදල(දින 41)      | - රු. 135 |
|                                                            | -----     |
|                                                            | රු. 396   |
|                                                            | =====     |

- IV. ලබාදෙන සහන කාලය අවසන් වී, එනම් 2020.09.14 දිනට එකතු වන පොලි මුදල, උපරිම මාස 06 ක් තුළ ගෙවා අවසන් කිරීමට ඉඩදෙනු ලැබේ. යම් ණයකරුවෙකු ණය ගෙවීමට මාසිකව ලබාදෙන මුදලින් පළමුව හිඟ ණය පොලිය ණයකරුගේ එකඟතාවය මත එකවර හෝ කොටස් වශයෙන් අයකර ගත යුතුය.
- V. සහන කාලය තුළ 5% දඩ මුදල අය නොකළ යුතුය.
- VI. යම් ණයකරුවෙකු, 2020.03.15 දිනට පෙර ගෙවිය යුතු පොලි මුදලක් ඇත්නම් ගිවිසුම්ගත පොලි අනුපාතයට පොලිය ගණනය කළ යුතුය.
- VII. 2020.09.14 දිනෙන් සහන කාලය අවසන් වූ පසුව, එළැඹෙන ඊළඟ මාසයේ සිට ණය මුදල ගෙවා අවසන් වනතුරු ගිවිසුම්ගත පොලි අනුපාතය බල පැවැත්වේ.
- VIII. 2020.09.14 දිනෙන් පසුව දින 90 ක් ඉක්ම වනතුරු එක් ණය වාරිකයක් හෝ පොලි මුදලේ කොටසක්වත් ගෙවීමට ඉදිරිපත් නොවන යම් ණයකරුවෙකු සිටි නම්, නිතාමතා ණය පැහැර හරින ණයක් ලෙස හඳුනාගෙන ණය වක්‍රලේඛ උපදෙස් පරිදි ගිවිසුම්ගත පොලිය සමඟ පිටහිටි ණය මුදල අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
- IX. සහන කාලය තුළ ණය තොරතුරු රෙජිස්තරයේ සටහන් කිරීමක් සිදු නොකළ යුතුය. නමුත් සහන කාලය තුළ යම් ණයකරුවෙකු ණය වාරික ගෙවන විටක, ණය තොරතුරු රෙජිස්තරයේ ලැබිය යුතු සහ අය වූ මුදල අදාළ දිනය ඉදිරියේ සටහන් කළ යුතුය.

05. 2020.03.15 දිනට පිටහිටි ණය මුදලක් තිබූ ණයකරුවන් අතරින්, සුපුරුදු පරිදි මාසික ණය වාරික ගෙවන ලද හෝ වාරිකය තැන්පත් ගිණුමක තැන්පත් කළ ණයකරුවන්ට ද පහත සහන දිය යුතුය.

- 5.1 වාර්ෂික පොලි අනුපාතය 4% කි. සහන පොලි අනුපාතයට පොලිය ගණනය කළ විට දැනටමත් මාසික ණය වාරික ගෙවූ ණයකරුවන්ගෙන් අයකර ගත් පොලි මුදල වැඩි නම් එම වැඩිපුර මුදල ඉදිරි ණය පොලියට හිලවී කිරීම හෝ ණය මුදලෙන් අඩු කර දැක්වීම වැනි ගැලපීමක් සිදු කිරීමට හැක. නමුත් තවදුරටත් අයවීමට ඇත්නම් ණයකරු දැනුවත් කර අයකරගත යුතුය.
- 5.2 සහන කාලය තුල, දඩ මුදලක් අය නොකෙරේ.
- 5.3 2020.09.15 සිට ඉදිරියට ගිවිසුම්ගත පොලිය අයකර ගත යුතු අතර, එම කාලයේදී වාරික ප්‍රමාද කිරීමේදී දඩ පොලියක් අය කර ගනු ලැබේ.
- 5.4 තැන්පත් ගිණුමක ණය වාරික තැන්පත් කර ඇති විටක, මෙම උපදෙස් පරිදි සහන ණය පොලි අනුපාතයට සකස් කර එකවර ද ණය පොලිය අයකරගත හැක. තවදුරටත් මුදලක් ඉතිරි වේ නම්, ණය මුදලෙන් අඩු කිරීම සිදු කළ යුතුය.

06. 2020.03.15 දිනට පෙර කල් පසු වූ සහ පැහැර හැරි ණයකරුවන්ට ද සහන ලබාදිය හැක. එහිදී 2020.03.15 දිනට පෙර අදාළ හිඟ වාරික සහ පොලිය ගෙවා අවසන් කළ පසු, ඉතිරි පිටහිටි ණය මුදලට සහන පොලිය සහ ගිවිසුම් කාලය දීර්ඝ කරදිය හැක. නමුත්, ඉල්ලීමක් ලබාගෙන ඉදිරි ගිවිසුම් කාලය පමණක් බොල් ණයකරුවන්ට ලබාදී ණය මුදල් අයකර ගැනීමට උනන්දු කරගත යුතුය.

07. කන්නය අවසානයේ, ලබාගත් ණය මුදල පියවීමට එකඟ වූ ණයකරුවන්ට ද මෙම සහනය ලබාදිය හැකි අතර, 2020.09.14 දිනෙන් පසුව දින 90 ක් ඉක්මවීමට පෙරාතුව ණය මුදල පියවා අවසන් කළ යුතුය.

08. ධනසවිය, ධනානිමානි ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් ණය මුදල් සඳහා 4% සහන පොලි අනුපාතය යටතේ සහන මාස 06 සඳහා සමතලා ක්‍රමයට පොලිය ගණනය කරගත යුතුය. ඉන් අනතුරුව ගිවිසුම්ගත පොලි අනුපාතයට පොලිය සකස් කළ යුතුය.

09. මෙම වැඩසටහන යටතේ, සහන කාලය ණයකරුවන් විසින් ඉල්ලා සිටිය යුතු අතර, පළමුව මෙම චක්‍රලේඛය පාලක මණ්ඩලය විධායක කමිටුවට ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ලබාගෙන සහන වැඩ පිළිවෙල දියත් කළ යුතුය.

10. ලබාදෙන සහන කාලය (මාස 06) තුල සම්පූර්ණයෙන් ණය මුදල පියවා දමා ඇති ණයකරුවන්ට මෙම සහනයන් ලබාදීම සිදු නොකළ යුතුය.

11. සහන කාලය තුල, එකතු වන පොලි මුදලෙහි අගය පුද්ගලික ණය ලිහිල් ලෙජරයේ වෙනත් තීරුවේ සටහන් කර, ණය පොලිය කොටස් වශයෙන් ගෙවීමේදී, ගෙවූ පොලි මුදල සඳහා ද සටහන් තබාගත යුතු බව ද අවධාරණය කරමු.

12. මෙම උපදෙස් අනුව සහන වැඩ පිළිවෙල යටතේ ද, ණය නොගෙවන විටක, 2020.12.31 දිනට දී ඇති උපදෙස් පරිදි බොල් ණය හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කළ යුතුය.

13. සහන කාලයෙන් අනතුරුව, ණයකරුවෙකු පිටහිටි ණය මුදල පියවා නව ණය මුදලක් ලබාගැනීමට ඉල්ලා සිටින අවස්ථාවක ඉඩදිය යුතුය.

14. 2020.03.15 දිනට පසු නිකුත් කළ සහ ඉදිරියේදී නිකුත් කරන ණය සඳහා වර්තමානයේ බල පවත්වන වාර්ෂික පොලි අනුපාතයන් තවදුරටත් වලංගු කර ගත යුතුය.

15. මෙම සහන වැඩ පිළිවෙල, යටතේ ඡේද අංක 04 හි සඳහන් උපදෙස් පරිදි ණයකරුවන් ණය ගෙවීමට ඉදිරිපත් වන විටක, ඔවුන්ගේ කණ්ඩායමේ අනිකුත් සාමාජිකයින්ට සුදුසුකම් සපුරා ඇති විටක ණය නිකුත් කළ හැක.
16. ඉහත වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී සමාද්ධි බැංකු/ බැංකු සමිතිවල ණයකරුවන් දැනුවත් කිරීම සහ දී ඇති උපදෙස් පරිදි වැඩසටහන දියත් කිරීමට දිස්ත්‍රික් බැංකු විෂය භාර කළමනාකරු සහ දිස්ත්‍රික් අධිකෂණ ඒකකයේ නිලධාරීන්ගේ සහාය නොඅඩුව ලබාදීම සිදු කළ යුතුය.



ආර්.පී.බී.තිලකසිරි  
අධ්‍යක්ෂ ජනරාල්.

### පිටපත්

1. ලේකම් - සමාද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුද්‍රා, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා උණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. - කා.දැ.ස.
2. දිස්ත්‍රික් ලේකම්/ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. - කා.දැ.ස.
3. දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. - දැ.ස. හා අ.ක.ස.
4. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. - කා.දැ.ස.
5. ප්‍රධාන ගණකාධිකාරී, සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. - කා.දැ.ස.
6. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. - කා.දැ.ස.
7. දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අ.ක.ස.